

ක්‍රීස්තියානි ධර්මය

III වාර පරීක්ෂණය - 2024

පිළිතුරු පත්‍රය

I - කොටස

- | | | | |
|---------|--------|---------|-------------------|
| 1. - ii | 6. ii | 11. i | 16. - බලය |
| 2. - i | 7. iii | 12. ii | 17. - සමෘද්ධිය |
| 3. - ii | 8. ii | 13. iii | 18. - නපුර |
| 4. - i | 9. iii | 14. iii | 19. - සාක්ෂිකාරයෝ |
| 5. - i | 10. i | 15. i | 20. - කන්නට |

II - කොටස

01. i. නෝවා, දාවිත්
- ii. පෙන්නකොස්ත දින
- iii. චතුර මිදි යුෂ කිරීම, කානා නුවර
- iv. ශ්‍රාවකයන් තෝරා ගැනීමට පෙර, භාස්කමක් සිදු කිරීමට පෙර
- v. දුරකතනය, පරිඝණක යන්ත්‍රය
- vi. බීමත් කම, අපවිත්‍ර කම, සල්ලාල කම
- vii. අංශභාග රෝගී මිනිසා සුව කිරීම, පේදුරුගේ නැන්දනිය සුව කිරීම.
- viii. දේවස්ථානයේ දහම් පාසලේ පණිවිඩ, දෙමාපියන් හා දරුවන් සමඟ හුවමාරු කර ගැනීම.
දුර බැහැර සිටින රෝගීන්ගේ සුවය පතා යාවිඤා කිරීමට
- ix. සාවුල් හෙවත් පාවුල්
- x. සත්‍ය නැමති - ඉඟ පටිය
දම්ප්‍රකම නැමති - ළය වැස්ම
සාම සුභ අස්න - වහන්
ඇදහිල්ල - පළිභ
ගැලවීම - හිස්වැස්ම
දේවච්චනය - කඩුව
02. i. යාවිඤාව දෙවියන් වහන්සේ
- ii. ජීවිතයේ වැදගත් අවස්ථාවන් හි
විශේෂ ගමනක් යාමට පෙර
විභාගයකට මුහුණ දීමට පෙර
- iii. රෝගවලට සුවය
ප්‍රශ්නවලට විසඳුම්
ක්‍රීඩා තුළින් ජයග්‍රහණය
ජීවිතයට සහනය
විභාග තුළින් ජයග්‍රහණය

03. i. කිතුනු ප්‍රේරිතයන් පීඩාවට ලක්කිරීම.
 ප්‍රේරිතයන් මන්ත්‍රණ සභාව වෙත ගෙන ඒම.
 ප්‍රේරිතයන් අල්ලා පොදු සිරගෙයී දැමීම.
 ගල් ගස් මරා දැමීම.
 කිතුණු සභාව වැනසීමට උත්සහ කිරීම.
- ii. මුදල් නාස්ති වීම.
 අසහනය තවතවත් වැඩිවීම නිසා ප්‍රශ්න සංකීර්ණ වීම.
 තම පවුලේ, අසල්වැසියන්ගේ සතුට, සැනසීම නැතිවීම.
 තම පවුලේ අය ලැජ්ජාවට පත්වීම.
 අන් අය ඉදිරියේ අසරණ භාවයට හා අපහසුතාවයට ලක්වීම.
- iii. ජීවිතයට නිවැරදි මග පෙන්වීමක්
 වැරදි වැරදි ලෙස අපට අවබෝධ වීම.
 දේව නියමයන් උගන්වයි.
 සතුරන් පරාජය කරයි.
 ප්‍රීතිය ගෙන දෙයි.
04. i. හදිසි අනතුරු, ස්වාභාවික විපත්, විභාග අසමත්වීම්, සතුරු කරදර
- ii. බලාපොරොත්තු බිඳ වැටීමේ දී සවිමත් කරයි.
 විභාග අසමත්වීමේ දී, තරග පරාජය වීමේ දී, හදිසි අනතුරු වලදී, අප ආරක්ෂා කරයි.
- iii. එකිනෙකාගේ අවශ්‍යතාවය හඳුනාගෙන හැකි අයුරින් ඔවුන්ට පිහිට වීම.
 මානසික වශයෙන් අසහනයට පත්වුවත් එම තත්ත්වයෙන් මුදවා ගැනීමට ක්‍රියා කිරීම.
 අන් අයගේ ජීවිත ආරක්ෂා කිරීමට ක්‍රියා කිරීම.
 එකිනෙකාගේ බිය දුරු කිරීමට ක්‍රියා කිරීම.
 උත්සාහයෙන් නැගිට සිටීමට ඔවුන්ට අතහිත දීම.
05. i. තම කම නැසීම, කුරුසිය දැරීම හා උන්වහන්සේ පසුපස යෑම
- ii. තම කැමැත්ත හා ආශීර්වාදයට වඩා අන් අයගේ කැමැත්ත සහ අවශ්‍යතාවලට ඉඩ සැලසීම.
 ක්‍රිස්තුස් වහන්සේට අයත් දරුවන් ලෙස කටයුතු කිරීමේ දී අප වෙත පැමිණෙන දුක් පීඩා ප්‍රීතියෙන් භාර ගැනීම.
 අන් අයගේ ජීවිත ගොඩනගමින් යහපත වෙනුවෙන් හිස්වීම.
- iii. සමහර මිතුරන් මඟින් පැමිණෙන වැරදි පෙළඹවීම.
 නවීන සන්නිවේදන උපකරණ වැරදි ලෙස භාවිතය.
 මත්ද්‍රව්‍ය, දුම්වැටි කෙරෙහි පෙළඹවීම.
 ගුරු දෙගුරුන්ගේ උපදෙස් පිළිපැදීමට මැලිවීම.
 පොදු සම්මතයන්ට හිස නැමීමට දක්වන මැලිකම.

06. i. නපුර පිළිකල් කොට යහපතට ඇලුම් වීම.
බලාපොරොත්තුවේදී ප්‍රීති වන්න.
උත්සහවන්ත කමේ දී මැලි නොවන්න.
විපතේ දී ඉවසිලිමත්ව සිටින්න.
යාවිඤ්ඤාවේ නොකඩවා පවතින්න.
ඔබ ප්‍රඥාවන්ත යැයි සිතා උඩඟු නොවන්න.
- ii. පීඩා කරන්නන්ට ශාප නොකිරීම, ඔවුන්ට ආශීර්වාද කිරීමට උත්සාහ කිරීම.
සතුරාට සමාව දීම අපහසු කාර්යයක් වුවත් එම යහපුරුදු ගොඩනගා ගැනීම.
සතුරන් සමඟ වුව ද සමාදානයෙන් ජීවත්වීමට උත්සාහ ගැනීම.
- iii. මුළු සිතින්ම යාවිඤ්ඤා කිරීම.
ශුද්ධාත්ම බලය කෙරෙහි විශ්වාසය තබමින් යාවිඤ්ඤා කිරීම.
අවදිව නොකඩවා යාවිඤ්ඤාවේ යෙදීම.
දෙවියන් වහන්සේගේ සෙනඟ උදෙසා යාවිඤ්ඤා කිරීම.
දේව මෙහෙවරේ යෙදෙන අය වෙනුවෙන් යාවිඤ්ඤා කිරීම.
07. මාතෘකාවට අදාළ පරිදි කෙටි සටහන් ලියා ඇත්නම් සුදුසු පරිදි ලකුණු ලබා දෙන්න.